



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

දිනය 2012.07.18

**ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එක්සත් ජනපද ඩොලර්
බිලියන 1.0 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (ශ්‍රී ලංකාව) වෙනුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව වසර 10 ක පරිණත කාලයක් සහිත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.0 ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථක ලෙස දියත් කර වාර්ෂිකව සියයට 5.875 ක ඵලදා අනුපාතිකයකට මිල කරන ලදී.

මෙය, 2007 වසරේ සිට ජාත්‍යන්තර වෙළෙඳපොලට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ එක්සත් ජනපද ඩොලර්වලින් සමන්විත පස්වන පාදක බැඳුම්කර නිකුතුවයි. මෙම ගනුදෙනුවේදී, බැන්ක් ඔෆ් ඇමෙරිකා මෙරිල් ලිනච්, බැක්ලේස් කැපිටල්, සීටී ගෘප් සහ එච්.එස්.බී.සී. යන ආයතන ඒකාබද්ධ නියමු කළමනාකරුවන්/ඒකාබද්ධ ගනුදෙනු පවත්වාගන්නන් ලෙස කටයුතු කළහ. මහජන බැංකුව මෙම ගනුදෙනුවේ සම කළමනාකරු ලෙස ක්‍රියා කළේය. මෙම බැඳුම්කර නිකුතුව දියත් කිරීමට පෙර, ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුව, හොංකොං සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ නගරවලදී සහ ලන්ඩන්හිදී ස්ථාවර ආදායම් ආයෝජනයන්හි ආයෝජකයින් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් පවත්වන ලදී.

ෆිච් රේටින්ග්ස්, මුඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සර්විස් සහ ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුර්ස් යන ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් මෙම නිකුතුව පිළිවෙලින්, ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව 'BB-', ධන ඉදිරි දැක්මක් සහිතව 'B 1' සහ ස්ථාවර දැක්මක් සහිතව 'B+' ලෙස ශ්‍රේණිගත කරන ලදී. ආයෝජකයින්ගෙන් ලද ප්‍රබල අනුග්‍රහය සහ වඩා යෝග්‍ය අවස්ථාවේදී වෙළෙඳපොලට නිකුත් කරමින්, 2012 ජූලි 17 වෙනි දින උදෑසනදී ආසියානු වෙළෙඳපොලට මෙම නිකුතුව ප්‍රකාශයට පත් කරන ලදී. ප්‍රබල ඉල්ලුමක් සමඟ ඇණවුම් ලැබීම වේගවත් වීම නිසා මෙම නිකුතුව සියයට 5.875 ක් ලෙස මිල කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මෙම තීව්‍ර අනුපාතිකයෙන් පෙන්නුම් කරනුයේ ජාත්‍යන්තර ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව කෙරෙහි තබා ඇති විශ්වාසය වැඩි දියුණු වී ඇති බවයි.

ඇණවුම් ලැබීම අවසානයේදී 10.5 වාරයක අධි දායකත්ව අනුපාතයක් සහිතව, එක්සත් ජනපද ඩොලර් බිලියන 10.5 ක් වූ ඇණවුම් ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙය ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු විශාලතම ඇණවුම් ප්‍රමාණය මෙන්ම විශාලතම ආයෝජක සංඛ්‍යාව ද වේ. 2011 වසරේ 315 ක් වූ ආයෝජක සංඛ්‍යාව 425 දක්වා ඉහළ යන ලදී. ආසියාව තුළ සියයට 27 ක ප්‍රමාණයක්, යුරෝපය තුළ සියයට 29 ක ප්‍රමාණයක් සහ එක්සත් ජනපදය තුළ සියයට 44 ක ප්‍රමාණයක් සමඟින් මෙම ඇණවුම් මනා ලෙස විසිරී පැවතිනි. සියයට 90 ක ප්‍රතිශතයක් නියෝජනය කරමින් ගෝලීය අරමුදල් කළමනාකරුවන් මෙම ගනුදෙනුවේ ප්‍රධානතම ආයෝජකයන් වූ අතර, බැංකු/පෞද්ගලික බැංකු සහ අනෙකුත් ආයෝජකයන් පිළිවෙලින් සියයට 6 ක සහ සියයට 4 ක ජරමාණයකට දායක විය.

මින් පෙර නිකුත් කරන ලද ජාත්‍යන්තර බැඳුම්කර හා සැසඳීමේදී, මෙම ගනුදෙනුව මගින් අරමුදල් රැස් කිරීමේ පිරිවැය අඛණ්ඩව සාර්ථක ලෙස අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශ්‍රී ලංකාව විසින් මීට පෙර සිදු කළ නිකුතු හතර එනම් 2007 (වසර-5), 2009 (වසර-5), 2010 (වසර-10) සහ 2011 (වසර-10), පිළිවෙලින් සියයට 8.25, සියයට 7.40, සියයට 6.25 සහ සියයට 6.25 යන ඵලදා අනුපාතිකයන් යටතේ මිල කරන ලදී. මෑත මාසයන්හිදී, ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොල තුළ පැවැති විචලතාව සමඟ ගත් කළ, මෙම ඉහළ සාර්ථකත්වය ඉතා සිත් ඇදගන්නා සුළුය. මෙහිදී සිත් ඇදගන්නා සුළු ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබා ඇත.